

සියලු ම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம்
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

14 S I, II

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2024(2025)
 கல்விப் பொதுத் தராதரப் பத்திர (சாதாரண தர)ப் பரீட்சை, 2024(2025)
 General Certificate of Education (Ord. Level) Examination, 2024(2025)

කතෝලික ධර්මය I, II
 கத்தோலிக்கத் திருமுறை I, II
 Catholicism I, II

පැය තුනයි
 மூன்று மணித்தியாலம்
 Three hours

අමතර කියවීම් කාලය - මිනිත්තු 10 යි
 மேலதிக வாசிப்பு நேரம் - 10 நிமிடங்கள்
 Additional Reading Time - 10 minutes

අමතර කියවීම් කාලය ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් යොදාගන්න.

කතෝලික ධර්මය I

උපදෙස්:

- * සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- * අංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවල, දී ඇති (1), (2), (3), (4) යන පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුර තෝරා ගන්න.
- * ඔබට සැපයෙන පිළිතුරු පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති කව අතුරෙන් ඔබ තෝරාගත් පිළිතුරෙහි අංකයට සැසඳෙන කවය තුළ (X) ලකුණ යොදන්න.
- * එම පිළිතුරු පත්‍රයේ පිටුපස දී ඇති අනෙක් උපදෙස් ද සැලකිල්ලෙන් කියවා, ඒවා ද පිළිපදින්න.

1. ශුද්ධ බයිබලය බෙදිය හැකි කොටස් ගණන

- (1) 2 කි. (2) 3 කි. (3) 4 කි. (4) 5 කි.

2. බොරු ගුරුවරුන්ගේ වැරදි ඉගැන්වීම් නිවැරදි කිරීමේ අරමුණින් ලිපියක් ලියන ලද්දේ කා හට ද?

- (1) ගලානිවරුන්ට (2) කොරින්තිවරුන්ට
 (3) තෙසලෝනිකවරුන්ට (4) කොලොස්සිවරුන්ට

3. නව ගිවිසුමට අයත් හසුන් සංඛ්‍යාව

- (1) 20 කි. (2) 21 කි. (3) 23 කි. (4) 24 කි.

4. වොම්මියන් නම් වූ රෝම අධිරාජ්‍යයා යටතේ වූ දරුණු පීඩන සමයක කිතුනුවන් බෞද්ධයින් කිරීම පිණිස හා විශ්වාසයේ ස්ථිර පැවැත්ම සඳහා ලියන ලද ග්‍රන්ථයකි

- (1) හිතෝපදේශය. (2) ධර්මදේශකයා.
 (3) එළිදරව්. (4) උපදේශකයා.

5. යහපත හා අයහපත හඳුනාගෙන, යහපත තම ජීවිතය තුළ ක්‍රියාත්මක කරමින් දෙවියන් වහන්සේට ප්‍රසන්න දහැමි ජීවිතයක් ගත කිරීම

- (1) ප්‍රඥාවයි. (2) දැනගැනීමයි.
 (3) දැනමුතුකමයි. (4) දේව භයයි.

6. "මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමයෙන් දකුණු පස වැඩහිදිනු ඇත." යනුවෙන් පේසුස් වහන්සේ ප්‍රකාශ කළේ කවුරුන් ඉදිරියෙහි ද?

- (1) හෙරොද් ඇන්ටිපස් (2) රෝම අධිරාජ්‍යයා
 (3) පිලාත් ආණ්ඩුකාරවරයා (4) ජුදා ශ්‍රේෂ්ඨාධිකරණ සාමාජිකයින්

7. "ඔබ පොළොවෙහි දී යමක් බඳින්නෙහි ද එය ස්වර්ගයෙහි දීත් බඳිනු ලබන්නේ ය." පේසුස් වහන්සේ මෙසේ පැවසුයේ

- (1) ශුද්ධ වූ ජොහන්තුමාට ය. (2) ශුද්ධ වූ පාවුලුතුමාට ය.
 (3) ශුද්ධ වූ පේද්රුතුමාට ය. (4) ශුද්ධ වූ ජාකොබ්තුමාට ය.

8. ශුද්ධ වූ සභාවේ ඒකත්වය යනුවෙන් අදහස් කරන්නේ
- (1) අපෝස්තලිකත්වයයි. (2) ශුද්ධත්වයයි.
 - (3) කතෝලිකත්වයයි. (4) එකමුතුකමයි.
9. ක්‍රිස්තුන් වහන්සේ සදාතනික භෝජනය වන දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කළේ
- (1) මහ බ්‍රහස්පතින්දා ය. (2) මහ සිකුරාදා ය.
 - (3) ආලෙලියා සෙනසුරාදා ය. (4) පාස්කු ඉරිදා ය.
10. පුරාණ ගිවිසුමේ වන්දනාවේ කේන්ද්‍රීය ක්‍රියාව වූයේ
- (1) සිනගෝගයට යාමයි. (2) අසල්වැසියාට ප්‍රේම කිරීමයි.
 - (3) යාග පූජා පුද කිරීමයි. (4) පෙරුසලෙමි දේව මාළිගාව ඉදිකිරීමයි.
11. ශුද්ධ වූ මැක්සිමිලියන් කෝල්බේ මුනිතුමාට දේවමාතාවන් දර්ශනය වන විට එතුමියගේ අතේ තිබුණේ කුමක් ද?
- (1) ශ්‍රී කුරුසියක් හා ජපමාලයක්
 - (2) සුදු රෝස ඔටුන්නක් සහ ශ්‍රී කුරුසියක්
 - (3) රතු රෝස ඔටුන්නක් සහ ශ්‍රී කුරුසියක්
 - (4) සුදු රෝස ඔටුන්නක් හා රතු රෝස ඔටුන්නක්
12. "මා හැර අන් කිසිම දෙව් කෙනෙකු නුඹට නොසිටිය යුතු ය." මෙම ප්‍රකාශය ඇතුළත් වන්නේ දස පනතේ කුමන පනතට ද?
- (1) පළමු පනතට (2) දෙවන පනතට
 - (3) තුන්වන පනතට (4) සතරවන පනතට
13. ආදි පිතෘ ජාකොබ්ගේ පුත් ජෝසෙප් වරදට පොළඹවා ගැනීමට උත්සාහ කළේ කවරෙකුගේ බිරිඳ විසින් ද?
- (1) ඉෂ්මායෙල්ගේ (2) පොතිපර්ගේ (3) ඒසව්ගේ (4) රුබන්ගේ
14. තමන් ඉගෙන ගන්නා පාසලේ නීතිරීති කඩ කිරීම විරුද්ධ ක්‍රියාවක් වන්නේ
- (1) තුන්වන පනතට ය. (2) සිව්වන පනතට ය.
 - (3) පස්වන පනතට ය. (4) සයවන පනතට ය.
15. හත්වන දේව පනතට විරුද්ධව කරනු ලබන ක්‍රියාවකි
- (1) සියදිව් නසාගැනීම. (2) පොරොන්දු කඩ කිරීම.
 - (3) පුද්ගල වැරදි ප්‍රසිද්ධියේ පැවසීම. (4) අන් අයගේ දේපළ පැහැර ගැනීම.
16. "ස්වාමින්ගේ ආත්මයාණන් පරීක්ෂා කරන්නට ඔබ දෙපොළ එකඟවූයේ කෙසේ ද? අන්ත ඔබේ පුරුෂයා ගෙන ගොස් වැළලූ අය දොර ලඟ සිටිති." ශුද්ධ වූ ජේදුරුතුමා මෙසේ පැවසුවේ
- (1) සපිරාට ය. (2) මාර්තාට ය. (3) ප්‍රිස්කිලාට ය. (4) ලිදියාට ය.
17. ජන වන්දනා වසරේ (දේව වන්දනා වසරේ) ජනවාරි මාසයේ දී සිදු කරනු ලබන මංගල්‍යයක් වනුයේ
- (1) ශුද්ධ වූ ජුසේ මුනිතුමාගේ මංගල්‍යයයි.
 - (2) සුවිශේෂක ශුද්ධ වූ මාර්ක්තුමාගේ මංගල්‍යයයි.
 - (3) ජේසුස් වහන්සේ අන්‍ය රූප විලාශවීමේ මංගල්‍යයයි.
 - (4) රජුන්ට ප්‍රත්‍යක්ෂවීමේ මංගල්‍යයයි.
18. දිව්‍ය පූජා වේලාවේ දී ආසිරි පැන් ඉසිනු ලැබීම
- (1) ස්තෝත්‍ර යාගික පිළිවෙතකි. (2) පශ්චාත්තාපික පිළිවෙතකි.
 - (3) දේව වාක්‍ය පිළිවෙතට සූදානමකි. (4) පුදසුන සූදානම් කිරීමේ පිළිවෙතකි.
19. හිස්තැනට සුදුසු පිළිතුර තෝරන්න.
- ශුද්ධ වූ ජොහන්තුමාගේ සුවිශේෂයට අනුව එකම සැබෑ දෙවියන් වන පියාණන් වහන්සේට ද එතුමන් විසින් එවන ලද ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට ද දෑන ගැන්ම වේ.
- (1) දේව ඇදහිල්ල (2) ප්‍රේම පාරමිතාව
 - (3) සදාතන ජීවනය (4) අභිවාද්ධ ආලේපය
20. ජේසුස් වහන්සේ මල් උයනේදී (ගෙත්සෙමනෙ) තම ශ්‍රාවකයන්ට කොපමණ වාරයක් යාවැඳූ කරන ලෙස උපදෙස් ලබා දුන්නා ද?
- (1) දෙවරක් (2) තෙවරක් (3) සිව්වරක් (4) පස්වරක්

21. සම්මත සහ ද්විතීය සම්මත ග්‍රන්ථ වෙන් වෙන් වශයෙන් දක්වා නැත්තේ
 (1) ලතින් පිටපත තුළ ය. (2) ග්‍රීක පිටපත තුළ ය.
 (3) මැසොරෙටික් පිටපත තුළ ය. (4) හෙබ්‍රෙව් පිටපත තුළ ය.
22. දේශක දිවැසිවරු පමණක් අඩංගු වරණය තෝරන්න.
 (1) එළිමහ, අභියා, මිකා, ජෝනා (2) නාතාන්, එළියා, මිකා, ජෝඩ්
 (3) එළියා, හුල්දා, මිකායා, අභියා (4) හුල්දා, මිකායා, ජෝඩ්, නාතාන්
23. "නුඹ මෙතරම් කිපී, දුර්වල වී සිටින්නේ මන් ද?" මෙසේ පවසන ලද්දේ කා විසින් කා හට ද?
 (1) දෙවියන් වහන්සේ විසින් කායින්ට (2) දෙවියන් වහන්සේ විසින් ආදම්ට
 (3) ස්නාවක ජොහන් විසින් හෙරොදියස්ට (4) ක්‍රිස්තුන් වහන්සේ විසින් පර්සිවරුන්ට
24. හිස්තැනට සුදුසු පිළිතුර තෝරන්න.
 ආබ්‍රහම්තුමාගේ පෙළපත මිසරයෙහි දී වර්ධනය වූයේ අනුග්‍රහය මත ය.
 (1) පාරාවෝ රජුගේ (2) ඉශ්‍රායෙල්වරුන්ගේ
 (3) ජෝසෙප්ගේ (4) මිසර රජවරුන්ගේ
25. වසංගත 4, 6 සහ 8 නිවැරදි අනුපිළිවෙළින් සඳහන් වරණය තෝරන්න.
 (1) මැඬි උවදුර, මැසි උවදුර සහ පළඟැටි උවදුර
 (2) කිනිතුලු උවදුර, මැසි උවදුර සහ ගඩු උවදුර
 (3) මැසි උවදුර, ගඩු උවදුර සහ පළඟැටි උවදුර
 (4) මැසි උවදුර, ගල් වර්ෂා උවදුර සහ පළඟැටි උවදුර
26. "නුඹ රැකගත යුතු මාගේ ගිවිසුම නම් මේ ය. එනම්, නුඹලාගේ පිරිමි දරුවන් වර්මඡේදනය කළ යුතු ය." මෙසේ සඳහන් වන්නේ
 (1) උත්පත්ති පොතෙහි ය. (2) නික්මයාම පොතෙහි ය.
 (3) ගණන් කථාවෙහි ය. (4) ද්විතීය නීති සංග්‍රහයෙහි ය.
27. දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමඟ ඇතිකරගත් ගිවිසුම ඉදිරිපත් කර ඇති සම්ප්‍රදායන් දෙක වන්නේ
 (1) යාවේ සම්ප්‍රදාය සහ එලොහිම් සම්ප්‍රදායයි. (2) ද්විතීය නීති සම්ප්‍රදාය සහ පූජක සම්ප්‍රදායයි.
 (3) යාවේ සම්ප්‍රදාය සහ පූජක සම්ප්‍රදායයි. (4) යාවේ සම්ප්‍රදාය සහ ද්විතීය නීති සම්ප්‍රදායයි.
28. නව සමාජ ධර්මය තුළ යුක්තිය, සාධාරණත්වය, සාමූහිකත්වය, සහජීවනය, ප්‍රේමය සහ දයාව ගැබ්ව ඇතිබව ඉදිරිපත් කරන ලද්දේ
 (1) මෝසෙස්තුමා ය. (2) ක්‍රිස්තුන් වහන්සේ ය.
 (3) ස්නාවක ජොහන් ය. (4) ආබ්‍රහම්තුමා ය.
29. "දියණියෙනි, ධෛර්ය ගන්න, ඔබේ ඇඳහිල්ල ඔබ සුවපත් කළේ ය." ජේසුස් වහන්සේ මෙසේ පැවසුවේ කා හට ද?
 (1) මග්දලාහි මරියාට (2) සමාරිය ස්ත්‍රියට
 (3) නායක පූජකයාගේ දියණියට (4) සඵවට අතගැසූ ස්ත්‍රියට
30. පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න.
 A - ප්‍රසාද ස්නාපනයේ ප්‍රධාන හා අනිවාර්ය සංකේතයයි
 B - උත්ථාන වූ ක්‍රිස්තුන් වහන්සේගේ සලකුණයි
 C - කිතුනුවකු සේ ශක්තිමත් කරනු ලබයි
 D - පිරිසිදුකමේ සලකුණයි
 ඉහත එක් එක් කරුණෙන් අදහස් වන්නේ ප්‍රසාද ස්නාපනයේ දී භාවිත වන ද්‍රව්‍යවල අර්ථයයි. එම ද්‍රව්‍ය අනුපිළිවෙළින් සඳහන් වරණය තෝරන්න.
 (1) ක්‍රිස්මා තෙලය, පාස්කු ඉටිපහන, ජලය සහ සුදු වස්ත්‍රය
 (2) පාස්කු ඉටිපහන, ක්‍රිස්මා තෙලය, සුදු වස්ත්‍රය සහ ජලය
 (3) ක්‍රිස්මා තෙලය, ජලය, පාස්කු ඉටිපහන සහ සුදු වස්ත්‍රය
 (4) ජලය, පාස්කු ඉටිපහන, ක්‍රිස්මා තෙලය සහ සුදු වස්ත්‍රය

31. හිස්තැනට සුදුසු පිළිතුර තෝරන්න.
පූජකවරයේ පූර්ණත්වය හිමිවන්නේ ධුරයට ය.
(1) රාජගුරු ප්‍රසාදි (2) තාපස (3) තේවාචාරි (4) පැවිදි
32. විවාහ නොවී තම මුළු ජීවිතයම දේව රාජ්‍යය උදෙසා කැපකිරීම හඳුන්වනු ලබන්නේ
(1) සේවයේ ජීවිතය යනුවෙනි. (2) පූජක බඹසර යනුවෙනි.
(3) සාංඝික ජීවිතය යනුවෙනි. (4) පරාර්ථකාමීත්වයේ ජීවිතය යනුවෙනි.
33. තාපස ජීවිතයට විනය මාලාවක් සකස් කළ, තාපස දිවියේ පුරෝගාමීන් ලෙස සලකනු ලබන්නේ
(1) ශුද්ධ වූ ජොහන්තුමා සහ ශුද්ධ වූ අගුස්තිනුතුමා ය.
(2) ශුද්ධ වූ බෙනඩික්ට්තුමා සහ ශුද්ධ වූ බැසිල්තුමා ය.
(3) ශුද්ධ වූ ජෙරොම්තුමා සහ ශුද්ධ වූ ජොහන්තුමා ය.
(4) ශුද්ධ වූ බෙනඩික්ට්තුමා සහ ශුද්ධ වූ ජාකෝමියස්තුමා ය.
34. කිතුනුවාට පොදු පූජක වරය තුළින් ලැබෙන දිවැසිවර කාර්යයෙහි නිරතවීමට තෝතැන්නක් වන්නේ
(1) මරිය හමුදාවයි. (2) දහම් පාසලයි.
(3) දිව්‍ය හෘදය සමිතියයි. (4) තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයයි.
35. ෆ්‍රැන්ක් ඩග් මහතා විසින් ආරම්භ කරන ලද ගිහි අපෝස්තලික සේවාව වන්නේ
(1) තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයයි.
(2) දිව්‍ය හෘදය සමිතියයි.
(3) මරිය හමුදාවයි.
(4) සාන්ත වින්සන් ද පාවුලා සමිතියයි.
36. දෙව්-මිනිස් සංවාදය සඳහා කිතු සමිදුන් අපට ලබා දුන් පූර්වාදර්ශය වන්නේ
(1) පාළකරයේ යාවිඤ්ඤාවයි. (2) මල් උයනේ යාවිඤ්ඤාවයි.
(3) උත්තම පූජක යාවිඤ්ඤාවයි. (4) ස්වාමිවෘත්ත ආරාධනාවයි.
37. කතෝලික සභා ධර්මෝපදේශයට අනුව අපගේ වන්දනාව හිමිවිය යුත්තේ
(1) පියාණන් වහන්සේට, පුත්‍රයාණන් වහන්සේට සහ මරියතුමියට පමණි.
(2) පියාණන් වහන්සේට, පුත්‍රයාණන් වහන්සේට සහ ශුද්ධාත්මයාණන් වහන්සේට පමණි.
(3) පියාණන් වහන්සේට, මරියතුමියට සහ ශුද්ධාත්මයාණන් වහන්සේට පමණි.
(4) පුත්‍රයාණන් වහන්සේට, මරියතුමියට සහ ශුද්ධාත්මයාණන් වහන්සේට පමණි.
38. ක්‍රි.ව. 1917 පාතිමා නුවරදී මරිය මාතාවන් වහන්සේ දර්ශනය වූයේ කා හට ද?
(1) ප්‍රැන්සිස්කෝ, ජසින්තා හා ලුසිට (2) ප්‍රැන්සිස්කෝ, බර්නදේත් හා ජසින්තාට
(3) ජසින්තා, ලුසි හා ගොරෙත්තිට (4) ලුසි, ෆෙලිසිටා හා ජසින්තාට
39. යාම යැදුම් තුළින් යාමයෙන් යාමයට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නේ
(1) එය අපට අවශ්‍ය සියලු දේ ලබා ගැනීමේ යැදුමක් වන නිසා ය.
(2) එහි දාවින් රජතුමාගේ ගීත ඇතුළත් වන නිසා ය.
(3) කාලය දෙවියන් වහන්සේට අයිති නිසා ය.
(4) එය පැරණි ඉශ්‍රායෙල්වරුන්ගේ සිරිතක්ව පැවති නිසා ය.
40. කතෝලික අපගේ භාවනාව සඳහා මූලාශ්‍රය වන්නේ
(1) දේව වචනය ගැබ්ව ඇති ශුද්ධ ලියවිල්ල ය.
(2) මහෝපදේශය ය.
(3) සුළු උපදේශය ය.
(4) කතෝලික සභා ධර්මෝපදේශය ය.

* *

සියලු ම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

14 S I, II

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2024(2025)
கல்விப் பொதுத் தராதரப் பத்திர (சாதாரண தர)ப் பரீட்சை, 2024(2025)
General Certificate of Education (Ord. Level) Examination, 2024(2025)

කතෝලික ධර්මය I, II
கத்தோலிக்கத் திருமுறை I, II
Catholicism I, II

කතෝලික ධර්මය II

- * පළමුවන ප්‍රශ්නය හා තෝරාගත් තවත් ප්‍රශ්න හතරක් ඇතුළුව ප්‍රශ්න පහකට පිළිතුරු සපයන්න.
- * පළමුවන ප්‍රශ්නයට ලකුණු 20 ක් ද, තෝරා ගන්නා එක් ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ද හිමි වේ.

1. (i) ශුද්ධ වූ පාවුලුතුමා විසින් යවන ලද ලිපි මගින් ඉටුකරන ලද සේවාවන් දෙකක් ලියා දක්වන්න.
- (ii) ශුද්ධ වූ ජුසේ වාස් මුනිතුමාගේ දෙමාපියන්ගේ නම් ලියන්න.
- (iii) සතරවන පනතට අනුව ප්‍රේමයෙන් දිවි ගෙවීම සඳහා පවුලෙන් පිටත අය වෙනුවෙන් කළ හැකි දෑ දෙකක් දක්වන්න.
- (iv) ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේට පිදෙන යාගයක් බවට පත්කර ගන්නා ආකාරය කෙසේ ද යන්න පෙන්වා දීමට උදාහරණ දෙකක් දක්වන්න.
- (v) මයර්දාව හා සම්බන්ධ දේව පනත් දෙක ලියා දක්වන්න.
- (vi) ශුද්ධ බයිබලය තුළ ඇති ගිවිසුම් සාමාන්‍ය සමාජයේ දක්නට ලැබෙන ගිවිසුම්වලට වඩා වෙනස් ය. එවැනි වෙනස්කම් දෙකක් ලියන්න.
- (vii) ස්නාවක ජොහන්තුමා සෙබළුන්ට දුන් අවවාද දෙකක් ලියන්න.
- (viii) "දෙවියන් වහන්සේව දකින" හා "දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ යැයි කියනු ලබන" යන පද ඇතුළත් භාග්‍ය දෙක සම්පූර්ණයෙන් ලියන්න.
- (ix) ආශිර්වාදකාර බන්ධනයේ විවාහ පොරොන්දු තුළ ඇති පොරොන්දු දෙකක් ලියන්න.
- (x) මරියතුමිය හා සම්බන්ධ මංගල්‍ය අතුරෙන් ණය මංගල්‍ය දෙකක් ලියා දක්වන්න.
2. (i) ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසු ශුද්ධාත්මයාණන් බලාපොරොත්තුවෙන් සිටි මරියතුමිය ඇතුළු ශ්‍රාවක පිරිස, ශුද්ධාත්ම දිනයේ දී අත්දුටු සිද්ධීන් දෙකක් ලියා දක්වන්න.
- (ii) මුල් කිතුනු සභාවේ උපස්ථායකයින් පත්කිරීමේ දී සලකා බැලූ කරුණු තුන ලියා දක්වන්න.
- (iii) ඔබේ ජීවිතයේ දී ශුද්ධාත්ම වරම් අත්දුටු අවස්ථා පහක් කෙටියෙන් විස්තර කරන්න.
3. (i) ධර්මදූත චාරිකාවල දී ශුද්ධ වූ පාවුලුතුමා මුහුණ දුන් බාධා දෙකක් නම් කරන්න.
- (ii) ශුද්ධ වූ පාවුලුතුමාගේ දෙවන ධර්මදූත ගමනේ විවිධ අවස්ථාවල දී එතුමා සමග සම්බන්ධ වූ තිදෙනා නම් කරන්න.
- (iii) සිසුවකු වශයෙන් ඔබේ පාසල තුළ දෙවියන් වහන්සේ සඳහා ඔබට කළ හැකි දෑ පහක් කෙටියෙන් විස්තර කරන්න.
4. (i) කතෝලික සභාවේ ධර්මෝපදේශය අනුව අපගේ ජීවිත කෙරෙහි ඇති වගකීම් දෙකක් ලියන්න.
- (ii) දෙවියන් වහන්සේ, මනුෂ්‍යයා විසින් පාලනය කරනු ලැබීම සඳහා ඔහු යටතට පත්කළ සතුන් වර්ග තුනක් නම් කරන්න.
- (iii) අන් අයගේ ජීවිත සුරැකීමට ඔබ කටයුතු කරන ආකාරය කරුණු පහකින් විස්තර කරන්න.

[ගව්‍යවිති පිටුව බලන්න.

5. (i) පංච පුස්තකයෙහි සඳහන් පූජක සම්ප්‍රදායට අයත් සිද්ධි දෙකක් ලියන්න.
- (ii) පංච පුස්තකයේ ඇති වැදගත්කම කරුණු තුනකින් ඉදිරිපත් කරන්න.
- (iii) දේව චචනය ඔබේ ජීවිතයට ආලෝකයක් කරගන්නා ආකාරය කරුණු පහකින් පැහැදිලි කරන්න.
6. (i) ප්‍රසාද ස්නාපනය දානය කිරීමේදී 'ක්‍රිසම්' (Chrism) තෙලය ආලේප කිරීම මගින් කිතුනුවකු ශක්තිමත් කරනු ලබන්නේ කුමක් සඳහා දැයි කරුණු දෙකකින් ලියා දක්වන්න.
- (ii) ප්‍රසාද ස්නාපනයෙන් ලැබෙන දේව වරප්‍රසාද තුනක් සඳහන් කරන්න.
- (iii) ප්‍රසාද ස්නාපනය තුළින් ඔබ ලැබූ ත්‍රිවිධ කාර්යයන් ක්‍රියාවට නංවන ආකාර පහක් පැහැදිලි කරන්න.
7. පහත සඳහන් මාතෘකාවලින් දෙකක් තෝරාගෙන කෙටි සටහන් ලියන්න.
- (i) දිව්‍ය සත්ප්‍රසාදීය ලක්ෂණයක් වන 'පරිස්මරණය'
- (ii) ගරු මයිකල් රොද්ගේ පියතුමා
- (iii) ඉශ්‍රායෙල් දිවැසිවරු
- (iv) කතෝලික අපගේ දහම් පාසල

* * *



PAST PAPERS
WIKI

WWW.PastPapers.Wiki

PARCEL NO
www.LOL.LK



LOL.1k
BookStore

විනාශ ඉලක්ක පහසුවෙන් ජයගන්න

ඕනෑම තොරතුරු ඉක්මනින්
නිවසටම ගෙනවා ගන්න



කෙටි සටහන්|පසුගිය ප්‍රශ්න පත්‍ර|වැඩ පොත් සඟරා|O/L ප්‍රශ්න පත්‍ර|
A/L ප්‍රශ්න පත්‍ර|අනුමාන ප්‍රශ්න පත්‍ර|අතිරේක කියවීම් පොත්|
School Book ගුරු අතපොත්



pesuru
Prakritha Private Ltd.

Akura Pilot



පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා සියළුම ප්‍රශ්න පත්‍ර,
කෙටි සටහන්, වැඩ පොත්, අතිරේක කියවීම් පොත්, සඟරා
සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හෙදරටම හෙත්වා ගැනීමට

www.LOL.lk වෙබ් අඩවිය වෙත යන්න